



නිකුත් කළේ

සන්නිවේදන දෙපාර්තමේන්තුව

දිනය

2021.09.21

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙකු පත් කිරීම



2021 සැප්තැම්බර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර අධ්‍යක්ෂ ජනරාල් ජී. ආර්. කරුණාරත්න මහතා මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතුටින් දැනුම් දෙනු ලැබේ.

සහකාර අධ්‍යක්ෂ ජනරාල් ජී. ආර්. කරුණාරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ වාණිජ විද්‍යාපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව සහ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත. කරුණාරත්න මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය දරයි.

පහතින් සඳහන් කර ඇති පරිදි මුදල් මණ්ඩල ලේකම්වරයාගේ කාර්යභාරයන් සහ වගකීම් කලින් කලට විවිධ වෙනස්වීම්වලට යටත් වන අතර කාලයෙන් කාලයට නිලතල මාරුවීමක් ද සිදුවේ.

- 2015 පෙබරවාරි:
මෙම තනතුරෙහි මාස 6ක කාලයක් සේවය කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ජී. ජී. සිරිවර්ධන මහතා වෙනුවට සහකාර අධ්‍යක්ෂ ජනරාල් ඒ. කරුණාරත්න මහතා පත් කෙරිණි.
- 2015 නොවැම්බර්:
මුදල් මණ්ඩලයෙහි නියෝජ්‍ය ලේකම් යන විශේෂ තනතුර නිර්මාණය කෙරුණු අතර, මාණ්ඩලික පන්නියේ IV වන ශ්‍රේණියේ නිලධාරියක වූ කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය මෙම තනතුරට පත් කෙරිණි.

- 2016 ජූනි:
මෙම තනතුරෙහි මාස 16ක කාලයක් සේවය කළ සහකාර අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා වෙනුවට සහකාර අධිපති කේ. ඩී. රණසිංහ මහතා පත් කෙරිණි.
- 2016 ජූලි:
මෙම තනතුරෙහි මසක කාලයක් සේවය කළ සහකාර අධිපති කේ. ඩී. රණසිංහ මහතා වෙනුවට සහකාර අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා පත් කෙරිණි.
- 2018 නොවැම්බර්:
මෙම තනතුරෙහි මාස 29ක කාලයක් සේවය කළ සහකාර අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා වෙනුවට සහකාර අධිපති සහ මුදල් මණ්ඩල නියෝජ්‍ය ලේකම් කේ. එම්. ඒ. එන්. දචුලගල මහත්මිය පත් කෙරිණි: මුදල් මණ්ඩල නියෝජ්‍ය ලේකම් තනතුර පුරවා නැත.
- 2021 සැප්තැම්බර්:
මුදල් මණ්ඩල ලේකම් ලෙස මාස 34ක කාලයක් සහ මුදල් මණ්ඩල නියෝජ්‍ය ලේකම් ලෙස මාස 36ක කාලයක් සේවය කළ සහකාර අධිපති කේ. එම්. ඒ. එන්. දචුලගල මහත්මිය වෙනුවට සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා පත් කෙරිණි.

ඉහත සඳහන් පරිදි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු නිලධාරීන්ට පවරා ඇති වගකීම් සහ කාර්යභාරයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපත පිණිස එහි කළමනාකාරීත්වය විසින් කලින් කලට වෙනස් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දෙනු ලැබේ. එමෙන්ම, මූල්‍ය ආයතනයක කාර්ය මණ්ඩල ස්ථාන මාරු සහ නිලධාරීන්ගේ මාරුවීම් සිදු කිරීම අභ්‍යන්තර පාලනයේ සහ අභ්‍යන්තර පරීක්ෂාවෙහි අත්‍යවශ්‍ය අංගයක් බව අවධාරණය කරමු.